



පොද්ගලික ණය අයදුම් පත්‍රය / ගිවිසුම

දිනය
D D M M Y Y Y Y

කළමනාකරු
හැටන් කැෂනල් බැංකුව පී.එල්.සී.

ශාඛාව

බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණයි.
ණය යොමු අංකය
CIF අංකය

මම/ අපි රු. ක ණය
මුදලක් මාස ගෙවා නිම කිරීම සඳහා අයදුම් කරමි/ කරන්නෙමි.
ණය අයදුම් කරන කාරණය
කරුණාකර සඳහන් කරන්න.
ණය වර්ගය
නව ණය මුදලකි
පවත්නා ණය ඉහළ දැමීමකි
අමතර ණය මුදලකි
ණය ලබා ගෙන ඇති පාරිභෝගිකයෙකි ඔව්
හැක
පොලී අනුපාත
ස්ථාවර අනුපාතය
චලිත අනුපාතය
ගිණුම් අංකය
මාසික වාරිකය ගෙවන දිනය
ගෙවීමේ ක්‍රමවේදය
වැටුප HNB වෙතට චිප්මෙන්
ස්ථාවර නියෝගයක් සැකසීමෙන්
සේවා යෝජකයා විසින් වාරික වශයෙන් ප්‍රේෂණය කිරීමෙන්

පැකැව්ලි අතුරෙන් සම්පූර්ණ කරන්න.

පොද්ගලික තොරතුරු - මූලික අයදුම්කරු
සම්පූර්ණ නම: මහතා මහත්මිය මෙනවිය වෙනත්
භාවිත කරන නම
ස්ථිර ලිපිනය
ලිපි ලැබෙන ලිපිනය (ඉහත ලිපිනයට වෙනස් වන්නේ නම්)
වත්මන් ලිපිනයෙහි පදිංචි කාල සීමාව වසර මාස
ජාතික හැඳුනුම්පත් අංකය
රියදුරු බලපත්‍ර අංකය
උපන් දිනය
විදේශ ගමන් බලපත්‍ර අංකය
ජාතිය
ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ
විවාහක අවිවාහක බව අවිවාහක විවාහක වැන්දඹු දික්කසාද
යැපෙන්නන් සංඛ්‍යාව (විවාහක නම් සහකරු හෝ සහකාරිය ඇතුළුව)
සහකරු හෝ සහකාරිය රැකියාවක නිරත වන්නේද? ඔව් නැත
අධ්‍යාපන මට්ටම ප්‍රාථමික ද්විතීයික ඩිප්ලෝමා/ සහතික පත්‍ර
උපාධිධාරී පශ්චාද් උපාධිධාරී වෘත්තීය
වෙනත් (සඳහන් කරන්න)
නිවස පිළිබඳ විස්තර අයිති හෝ උකස්කර ඇත. අයිති සහ උකස් කර නැත.
දෙමාපියන් සමග වාසය කරයි. කුලියට/ බද්දට ගත්
කලත්‍රයා සතුයි.
පළමු වාහනයේ හිමිකාරත්වය අයිතියි සමාගම සතුයි කුලියට/ බද්දට (Rented/Leased)
වාහන වර්ගය කාර් වෑන් ජීප්/SUV ඩබල් කැබ් ලොරි
ක්‍රියේද කෘෂි කැබ් වෙනත්
දෙවන වාහනයේ හිමිකාරත්වය අයිතියි සමාගම සතුයි කුලියට/ බද්දට (Rented/Leased)
ඔබ බදු ගෙවන්නෙක්ද? ඔව් නැත
ඔබ කිසියම් අවස්ථාවක නීතිමය වශයෙන් වරදකරුවකු වී හෝ ඔබට විරුද්ධව කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද? ඔව් නැත
ඇමතුම් තොරතුරු/ සම්බන්ධතා තොරතුරු
දුරකථන නිවස
කාර්යාලය
ජංගම
විද්‍යුත් තැපෑල (ඊ මේල්)

පොද්ගලික තොරතුරු - (සම අයදුම්කරු - සහකරු හෝ සහකාරිය පමණි)
සම්පූර්ණ නම: මහතා මහත්මිය මෙනවිය වෙනත්
භාවිත කරන නම
ස්ථිර ලිපිනය
ලිපි ලැබෙන ලිපිනය (ඉහත ලිපිනයට වෙනස් වන්නේ නම්)
වත්මන් ලිපිනයෙහි පදිංචි කාල සීමාව වසර මාස
ජාතික හැඳුනුම්පත් අංකය
රියදුරු බලපත්‍ර අංකය
උපන් දිනය
විදේශ ගමන් බලපත්‍ර අංකය
ජාතිය
ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ
විවාහක අවිවාහක බව අවිවාහක විවාහක වැන්දඹු දික්කසාද
යැපෙන්නන් සංඛ්‍යාව (විවාහක නම් සහකරු හෝ සහකාරිය ඇතුළුව)
සහකරු හෝ සහකාරිය රැකියාවක නිරත වන්නේද? ඔව් නැත
අධ්‍යාපන මට්ටම ප්‍රාථමික ද්විතීයික ඩිප්ලෝමා/ සහතික පත්‍ර
උපාධිධාරී පශ්චාද් උපාධිධාරී වෘත්තීය
වෙනත් (සඳහන් කරන්න)
නිවස පිළිබඳ විස්තර අයිති හෝ උකස්කර ඇත. අයිති සහ උකස් කර නැත.
දෙමාපියන් සමග වාසය කරයි. කුලියට/ බද්දට ගත්
කලත්‍රයා සතුයි.
පළමු වාහනයේ හිමිකාරත්වය අයිතියි සමාගම සතුයි කුලියට/ බද්දට (Rented/Leased)
වාහන වර්ගය කාර් වෑන් ජීප්/SUV ඩබල් කැබ් ලොරි
ක්‍රියේද කෘෂි කැබ් වෙනත්
දෙවන වාහනයේ හිමිකාරත්වය අයිතියි සමාගම සතුයි කුලියට/ බද්දට (Rented/Leased)
ඔබ බදු ගෙවන්නෙක්ද? ඔව් නැත
ඔබ කිසියම් අවස්ථාවක නීතිමය වශයෙන් වරදකරුවකු වී හෝ ඔබට විරුද්ධව කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද? ඔව් නැත
ඇමතුම් තොරතුරු/ සම්බන්ධතා තොරතුරු
දුරකථන නිවස
කාර්යාලය
ජංගම
විද්‍යුත් තැපෑල (ඊ මේල්)

සමීප ඥාතියෙකුගේ විස්තර (ඔබ සමග පදිංචි නැති)

නම

ලිපිනය

දුරකථන

නිවස

කාර්යාලය

ජංගම

විද්‍යුත් තැපෑල (ඊ මේල්)

ඥාතිත්වය

සේවා යෝජකයාගේ නම

රැකියාවේ විස්තර - මූලික අයදුම්කරු

කාණ්ඩය - වැටුප් සහිත

☐ කොන්ත්‍රාත්/ අනියම්

☐ ලිපිකරු

☐ පුහුණු/ තාක්ෂණික

☐ සුපරික්ෂක

☐ විධායක/ කළමනාකරණය - මධ්‍යම

☐ පෞද්ගලික/ කළමනාකරණය - සමාගම්

☐ අධ්‍යක්ෂ

☐ උපදේශක

☐ වෘත්තීය

කාණ්ඩය - ස්වයං රැකියා

☐ හිමිකරු

☐ ව්‍යාපාර සහකරු

☐ වෘත්තීය

☐ නිදහස් සේවක

☐ වෙනත්

තනතුර

සේවා යෝජකයාගේ නම සහ ලිපිනය

සේවා යෝජකයාගේ දුරකථන අංකය

රැකියා තත්ත්වය

☐ ස්ථිර

☐ කොන්ත්‍රාත්

ස්ථිර සේවකයෙකි

☐ ඔව්

☐ නැත

වත්මන් රැකියාවේ සේවා කාලය

වත්මන් රැකියාවේ සේවා කාලය වසරකට අඩු නම්

පූර්ව සේවා යෝජකයා

ලිපිනය

වත්මන් සහ පූර්ව සේවා යෝජකයා/යෝජකයන්ගේ මුළු සේවා කාලය මාසවලින්

මාසික අදායම - කරුණාකර අදාළ ලිපිලේඛන අමුණන්න

මූලික වැටුප

ස්ථාවර දීමනා

වෙනත් දීමනා

වෙනත් ආදායම්

ඒකාබද්ධ ආදායම් (අදාළ නම් පමණක්)

චකතුව

මාසික වියදම

නිවසේ වියදම

කුලී ගෙවීම්

රක්ෂණ වාරික

වෙනත් වියදම්

චකතුව

බැංකු ගිණුම්

බැංකුවේ නම	ශාඛාව	ගිණුම් අංකය	ගිණුම් වර්ගය	ගිණුම් ආරම්භය

බැංකු ණය

වර්ගය	බැංකුව	වරිනාකම (ප්‍රමාණය)/ ණය සීමාව	ණය වාරිකය/ කාඩ් පත නිකුත් කළ වසර	වත්මන් ණය ශේෂය

ඔබ HNB කාඩ්පත් හිමියෙක්ද? ☐ ඔව් ☐ නැත

සමීප ඥාතියෙකුගේ විස්තර (ඔබ සමග පදිංචි නැති)

නම

ලිපිනය

දුරකථන

නිවස

කාර්යාලය

ජංගම

විද්‍යුත් තැපෑල (ඊ මේල්)

ඥාතිත්වය

සේවා යෝජකයාගේ නම

රැකියාවේ විස්තර - (ඒකාබද්ධ අයදුම්කරු)

කාණ්ඩය - වැටුප් සහිත

☐ කොන්ත්‍රාත්/ අනියම්

☐ ලිපිකරු

☐ පුහුණු/ තාක්ෂණික

☐ සුපරික්ෂක

☐ විධායක/ කළමනාකරණය - මධ්‍යම

☐ පෞද්ගලික/ කළමනාකරණය - සමාගම්

☐ අධ්‍යක්ෂ

☐ උපදේශක

☐ වෘත්තීය

කාණ්ඩය - ස්වයං රැකියා

☐ හිමිකරු

☐ ව්‍යාපාර සහකරු

☐ වෘත්තීය

☐ නිදහස් සේවක

☐ වෙනත්

තනතුර

සේවා යෝජකයාගේ නම සහ ලිපිනය

සේවා යෝජකයාගේ දුරකථන අංකය

රැකියා තත්ත්වය

☐ ස්ථිර

☐ කොන්ත්‍රාත්

ස්ථිර සේවකයෙකි

☐ ඔව්

☐ නැත

වත්මන් රැකියාවේ සේවා කාලය

වත්මන් රැකියාවේ සේවා කාලය වසරකට අඩු නම්

පූර්ව සේවා යෝජකයා

ලිපිනය

වත්මන් සහ පූර්ව සේවා යෝජකයා/යෝජකයන්ගේ මුළු සේවා කාලය මාසවලින්

මාසික අදායම - කරුණාකර අදාළ ලිපිලේඛන අමුණන්න

මූලික වැටුප

ස්ථාවර දීමනා

වෙනත් දීමනා

වෙනත් ආදායම්

ඒකාබද්ධ ආදායම් (අදාළ නම් පමණක්)

චකතුව

මාසික වියදම

නිවසේ වියදම

කුලී ගෙවීම්

රක්ෂණ වාරික

වෙනත් වියදම්

චකතුව

බැංකු ගිණුම්

බැංකුවේ නම	ශාඛාව	ගිණුම් අංකය	ගිණුම් වර්ගය	ගිණුම් ආරම්භය

බැංකු ණය

වර්ගය	බැංකුව	වරිනාකම (ප්‍රමාණය)/ ණය සීමාව	ණය වාරිකය/ කාඩ් පත නිකුත් කළ වසර	වත්මන් ණය ශේෂය

ඔබ HNB කාඩ්පත් හිමියෙක්ද? ☐ ඔව් ☐ නැත

ඇපකර පිළිබඳ විස්තර

ඉදිරිපත් කරනු ලබන ඇපකර

ඉඩම් ☐

රථවාහන ☐

කොටස්/ බැඳුම්කර ☐

මුදල් ☐

පුද්ගල ඇප ☐

වෙනත් ☐

වත්කම් පිළිබඳ විස්තර

අයදුම්කරුට / අයදුම්කරුවන්ට හිමි වත්කම් පිළිබඳ විස්තර

ඉඩම්

හිමිකරුගේ නම	දේපළ පිහිටි ස්ථානය	ප්‍රමාණය	වෙළෙඳ පොළ වර්තාකම්	උකස් කර ඇත ඔව්/නැත

රටවාහන

හිමිකරුගේ නම	වර්ගය සහ මාදිලිය	ලියාපදිංචි අංකය	වෙළෙඳ පොළ වර්තාකම්	උකස්කර බදු/ කුලියට

කොටස්/ බැඳුම්කර

සමාගමෙහි නම	කොටස් ගණන	කොටසක වටිනාකම්	වෙළෙඳ පොළ වර්තාකම්	කොටස් හිමියාගේ නම

පෙර අනුමත ණය කාඩ්පතක් අවශ්‍ය නම්

මූලික අයදුම්කරු

ඔව් ☐නැත ☐

සම අයදුම්කරු

ඔව් ☐නැත ☐

අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛන

ජාතික හැඳුනුම් පත්‍රයෙහි / රියදුරු බලපත්‍රයෙහි පිටපතක්

☐

වැටුප් විස්තර සහ සේවා සනාථ කරමින් සේවා යෝජකයා විසින් නිකුත් කරන ලද ලිපිය

☐

මූල්‍ය වාර්තා - ව්‍යාපාර ණය ගැතියන්

☐

සේවා යෝජකයා විසින් සහතික කරන ලද වැටුප් පත්‍රිකාවක්

☐

පසුගිය මාස 03ක බැංකු ප්‍රකාශන

☐

ස්ථාවර නියෝගය තහවුරු කිරීමේ ලිපිය

☐

බැඳුම්පත් සාක්ෂි (විකල්ප)

☐

වැටුප් පැවරුම් ලිපිය

☐

කරුණාකර මෙම අයදුම් පත්‍රයෙහි සියල්ලම පුරවා සම්පූර්ණ කරන්න. ඔබේ ඉදිරි ක්‍රියාවලිය සැකසීම ප්‍රමාද වීමට අසම්පූර්ණ අයදුම් පත හේතු වනවා ඇත. කරුණාකර, එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඉහත දක්වා ඇති ලිඛිතමය සාක්ෂි අමුණන්න.

කොන්දේසි සහ නියමයන්

පහත දැක්වෙන කොන්දේසි හා නියමයන්වලින් දැඩිව බැඳී සිටීමට මම/අපි එකඟ වෙමි/වෙමු.

1. පූර්ව - ක්‍රියාකාරී කොන්දේසි

i. පහත දැක්වෙන අවස්ථාවන් දක්වා, මේ යටතේ ඉල්ලා සිටින ලද පහසුකම් ('ණය') ප්‍රදානය කරවා ගැනීම සඳහා, මෙම අයදුම්පත/ගිවිසුම්, (අ) නීතිමය අධිකරණයකදී ක්‍රියාකාරී සහ බලාත්මක නොවිය යුතුය සහ (ආ) තැටින් කැපකළ බැංකු පිවිසුම් ('බැංකු') හෝ 'එච්එන්බී' පාර්ශ්වයෙන් කිසිදු වගකීමක් ස්ථාපනය නොකළ යුතුය. (අඅ) පවතින බැංකු පරිවාරයට අනුව බැංකුව විසින් මාගේ/අපගේ මූල්‍යමය තත්ත්වය සහ/හෝ ණය තත්ත්වය තක්සේරු කරනු තුරු සහ බැංකුව ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වනතුරු; සහ (ආආ) බැංකුව සෑහීමකට පත් වන ආකාරයට, මා/අප විසින් නියමක හා නීතියෙන් අවශ්‍යතා සපුරනතුරු.

2. පූර්ව - උපයෝජන කොන්දේසි

i. මා/අප විසින් ලබාදීමට එකඟ වී ඇති හා බැංකුව විසින් නියම කර ඇති පරිදි, අදාළ සුරැකුම් ලේඛන ලියා අත්සන් කිරීමෙන් අනතුරුව සහ ලියා අත්සන් කරන ලෙසට බැංකුවේ තනි අතිමතය පරිදි බැංකුව විසින් ඉල්ලා සිටින විවැසි වෙනත් ලේඛන ලියා අත්සන් කිරීමෙන් අනතුරුව ඒවා නැවත බැංකුවට තාවදීමෙන් අනතුරුව පමණක්, ණය මාගේ/අපගේ උපයෝජනය සඳහා ලබාගත හැකිය.

3. විශේෂ කොන්දේසි

i. ණය ලබාදෙන ලෙසට මා/අප බැංකුවෙන් ඉල්ලා සිටින අතර, කට්ටාකාරයක හෝ කිසිදු සේතුවක් මත, මා/අප විසින් අයදුම් කරන ලද සම්පූර්ණ මුදල් ප්‍රමාණය ලබාදීමට බැංකුවට නොහැකි නම්, මා/අප විසින් අයදුම් කරන ලද මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් පිළිගැනීමට මම/අපි එකඟ වෙමි/වෙමු. විවැසි අවස්ථාවකදී, මගෙන්/අපගෙන් තවදුරටත් කිසිදු ස්ථිර කිරීමේ ඉල්ලීමක් හෝ තාරාගැනීමක් අවශ්‍ය නොවී, අඩු මුදල් ප්‍රමාණයක් වන විම ණය ද මෙහි අන්තර්ගත කොන්දේසි හා නියමයන් මගින් පාලනය විය යුතුය.

ii. එකී ණයෙන් ලැබෙන මුදල්, මා/අප විසින් බැංකුවේ හෝ එහි ඕනෑම ශාඛාවක පවත්වාගෙන යනු ලබන ඕනෑම ගිණුමකට බැර කරනු ඇත. මෙම අරමුණ සඳහා, බැංකුව සමග අවම වශයෙන් එක් ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට සහ එකී ගිණුමට/ගිණුම්වලට අදාළ වන රහිතවලට යටත්ව එම ගිණුම/ගිණුම් පවත්වාගෙන යාමට සහ ණය සහ පොලිය සහ ඒ මත ගෙවිය යුතු අනෙකුත් මුදල් සම්පූර්ණයෙන් ගෙවා බේරුම් කරන අවස්ථාව දක්වා, සමාන මාසික වාරික පහසුකමක් ආපසු අයකර ගැනීම සඳහා එම ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් තිබෙන බවට වගබලා ගැනීමට මම/අපි එකඟ වෙමි/වෙමු.

iii. මා/අප විසින් වෙනම රහිතවලකට අත්සන් කළ ද හෝ නොකළ ද, ඉහත කී මාගේ/අපගේ නම් කරන ලද ගිණුමට ණය වශයෙන් ලබාදෙන මුදල් බැර කිරීම මගින්, මට/අපට අරමුදල් ලැබුණු බව ස්ථාපනය කරන බව සහ ඉහත කී මාගේ/අපගේ නම් කරන ලද ගිණුමට අරමුදල් ගෙවූ දිනය, මා/අප වෙත එම ණය මුදල ලැබුණු දිනය බවට මම/අපි එකඟ වෙමි/වෙමු.

iv. ණය පවතින කාලසීමාව තුළදී, නම් කරන ලද ගිණුම් හරහා අඩුණ්ඩුව මාගේ/අපගේ ඉදිරි වැටුප, වෘත්තීය/වෙළෙඳ/ව්‍යාපාරික ආදායම ප්‍රේෂණය කිරීමට මම/අපි අවලංගු කළ නොහැකි ලෙස පොරොන්දු වෙමි/වෙමු (මාගේ/අපගේ වැටුප, සාමාන්‍යයෙන් එච්එන්බී ගිණුමක් හරහා මාර්ගගත වී ඇත්නම්).

v. ණය ලබාදීමට පෙරාතුව, එච්එන්බී ණය කෙරෙහි ගිණුමට මාගේ/අපගේ වැටුප් ගිණුමෙන් ණය වාරික ප්‍රේෂණය කිරීමට ස්ථාවර නියෝගයක් ලබාදීමට මා/අප එකඟ වන අතර, තවද, මෙම ණය සම්පූර්ණයෙන් ගෙවා තිබීමකට හෙක්, බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව, එකී ස්ථාවර නියෝගය, ඉල්ලා අස්කර නොගැනීමට/අවලංගු නොකිරීමට සහෝචනය නොකිරීමට මම/අපි අවලංගු කළ නොහැකි ලෙස තාරාගැනීම්/තාරාගැනීම් (මාගේ/අපගේ වැටුප, සාමාන්‍යයෙන් එච්එන්බී ගිණුමක් හරහා මාර්ගගත වී ඇත්නම්).

vi. ණය ලබාදීමට පෙරාතුව, බැංකුව විසින් නියම කරන ලද පරිදි, දිවුරුම් ප්‍රකාශයක් යටතේ පෞද්ගලික වත්කම් ප්‍රකාශයක් සහ ණය ආරක්ෂණ ආවරණයක් සහ බැංකුව විසින් ඉල්ලා සිටිනු ලැබිය හැකි විවැසි වෙනත් ලේඛන ලබාදීමට මම/අපි එකඟ වෙමි/වෙමු.

vii. මා/අප, වෙනත් පුද්ගලයකු යටතේ හෝ කට්ටාකාරයක හෝ ස්වභාවික ආයතනයක සේවා නියුක්තව සිටින්නාක් දුරට, මාගේ/අපගේ සේවායෝජකයාගෙන්/යෝජකයන්ගෙන් මට/අපට ලැබිය යුතු වැටුප සහ අනෙකුත් සියලුම ගෙවීම්, බැංකුව සමග පවත්වාගෙන යන මාගේ/අපගේ ගිණුමට ප්‍රේෂණය කරන බවට මා/අප වගබලාගන්නා බවට මා/අප මෙමගින් අවලංගු කළ නොහැකි ලෙස තාරාගැනීම් අතර, එම අරමුණ සඳහා, මාගේ/අපගේ එකී සේවායෝජකයාට/යෝජකයන්ට අවශ්‍ය කරන 'ලේඛනයක්' හෝ තාරාගැනීමක් හෝ වෙනත් ලේඛන ලබාදීමට සහ ලියා අත්සන් කිරීමට මම/අපි මෙමගින් නිශ්චිතවම තාරාගැනීම්/තාරාගැනීම්, තවද, මාගේ/අපගේ වැටුප/ණය වාරික ප්‍රේෂණය කිරීමට මාගේ/අපගේ සේවායෝජකයා වෙත ලබාදෙන ලද උපදෙස්, මෙම ණය සම්පූර්ණයෙන්ම බේරුම් කරනතුරු ඉල්ලා අස්කර නොගන්නා බවට මම/අපි තවදුරටත් අවලංගු කළ නොහැකි ලෙස තාරාගැනීම්/තාරාගැනීම්.

viii. මෙම ණය ලබාගන්නේ, මා/අප විසින් වෙනත් මූල්‍ය ආයතනයකින් ලබාගන්නා ලද මූල්‍ය පහසුකමක් (සම්පූර්ණයෙන්ම හෝ කොටසක්) බේරුම් කිරීම සඳහා යැයි මා/අප විසින් දැනුම්දී ඇත්නම්, එම ආයතනයෙන් ලැබෙන ස්ථිර නිශ්චිතවම වන පදනම්ව මාගේ/අපගේ පවතින වගකීම් බේරුම් කිරීම සඳහා බැංකුව විසින් එහි තනි අතිමතය පරිදි මාගේ/අපගේ ගිණුම/ගිණුම් තරකර එම ආයතනයට ගෙවීම් කරනු ඇති බවට මම/අපි සේරුම් ගනිමි/ගනිමු සහ වනාහ වෙමි/වෙමු. මාගේ/අපගේ උපදෙස්වලට අනුව බැංකුව විසින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැනහැරිය හැකි ඕනෑම හිමිකම් පෑමකට හෝ ප්‍රාථමිකව රහේවරි බැංකුව වෙත හානි පූර්ණය කරන බවට සහ අඩුණ්ඩුවල හානි පූර්ණය කරන බවට මම/අපි මෙමගින් එකඟ වෙමි/වෙමු.

ix. බැංකුව වෙත ලැබිය යුතු මුදල් ආපසු ගෙවීම සහ/හෝ අනුකාරයෙන් මා/අප විසින් බේරුම් කළ යුතු බැංකුව වෙත අය විය යුතු මුදල් ආපසු ගෙවීම මා/අප විසින් පැහැර හැරියහොත්, බැංකුව විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකළ විට, බැංකුව වෙත අය විය යුතු මුදල්, කෙළවම් 10, ටී. ඩී. ජංග මාලික, අංක. 479 හි පිහිටි බැංකුවේ ප්‍රධාන කාර්යාලයට ගෙවීමට මම/අපි බැඳී සිටීම/සිටිමු.

x. ස්ථිර කිරීමේ ලිපියේ දින සිට වැඩ කරන මා 07ක් ඇතුළත, මට/අපට බැංකුව වෙත ණය මුදල් ආපසු ලබාදිය හැකි බවට මා/අප එකඟවන අතර, කෙසේ වෙතත් ඒ සඳහා, මා/අප විසින් අරමුදල්වලින් කිසිදු හෝ කොටසක් පාවිච්චි කර නොතිබිය යුතු වන අතර, තවද ණය කලින් නොගැනීමට (foreclose) මා/අප කැමති නම්, විවැසි අවස්ථාවකදී කලින් නොගැනීමේ (foreclose) ගාස්තු අදාළ නොවිය යුතු බවට මම/අපි එකඟ වෙමි/වෙමු. තවද, ණය මුදලට අදාළ වන කිසිදු සැකසුම් ගාස්තුවක් ආපසු නොගෙවනු ඇති බවට මම/අපි එකඟ වෙමි/වෙමු.

4. පොදු කොන්දේසි

i. සෑම අවස්ථාවකදීම ණය මුදල, අනුමත කරන ලද අරමුණ සඳහා පමණක් යොදාගැනීමට මා/අප එකඟ වන අතර, මෙම අවශ්‍යතාව සමග අනුකූල වී නොමැති වූ අවස්ථාවකදී, පෙර දැනුම් දීමකින් තොරව, ණය මුදල නැවත කැපවීමට/අවලංගු කිරීමට බැංකුවට අයිතිය ඇති බව මම/අපි දනිමි/දනිමු.

ii. බැංකුව විසින් තීරණය කරන ලද කාලසීමාව ඇතුළත ණය මුදල පාවිච්චි කළ යුතු වන අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් මෙහි අන්තර්ගත කොන්දේසි හා නියමයන් කල් ඉකුත්වනු ඇති අතර, පාවිච්චි නොකරන ලද කොටස මත බැංකුව විසින් තීරණය කරන ලද කැපකිරීමක් ගාස්තුවක් අයකර ගැනීමට බැංකුවට අයිතියක් ඇති බවට මම/අපි දනිමි/දනිමු.

iii. අනුමත කරන ලද ණය මුදල කලින් කලට සමාලෝචනය කිරීමට සහ විය ඉල්ලා අස්කර නොගැනීමට/අවලංගු කිරීමට හෝ ආපසු කැපවීමට හෝ ඒ සම්බන්ධයෙන් මට/අපට පූර්ව දැන්වීමක් නොකර, එහි තනි හා පරම අතිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී ඊට සම්බන්ධ කොන්දේසි හා නියමයන් වෙනස් කිරීමට බැංකුවට අයිතිය තිබේ.

iv. බැංකුව විසින් තීරණය කරන ලබන අනුපාතයකට පොලී/කොමිස් මාසිකව ගෙවිය යුතුය. විවැසි මාසික වාරික මුදල්, පොලී අනුපාතය/කොමිස් ගාස්තු සහ නැවත ගෙවීමේ කාලසීමාව වෙනස් කිරීම සඳහා බැංකුවට ඇති අයිතිවාසිකම යටත්ව සහ ඊට අනන්ධ රහිතව, බැංකුව විසින් එකී වාරික මත පොලී මුදල් සමග මාසික වාරික පොලිය/කොමිස් අනුපාතය සහ නැවත ගෙවීමේ කාලසීමාව මම/අපි සම්පූර්ණයෙන්ම තාරාගැනීම්/ගනිමු/වෙළෙඳපොළ තත්ත්වයට මත පදනම්ව අදාළ පොලී/කොමිස් අනුපාත, මාසික වාරික මුදල සහ නැවත ගෙවීමේ කාලසීමාව, බැංකුව විසින් එහි අතිමතය පරිදි, ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ හැකි බවට නිශ්චිතවම එකඟ වේ. මා/අප විසින් ණය මුදල මත ආපසු ගෙවීමේ වාරික හෝ මුල් මුදල සහ/හෝ පොලිය/කොමිස් නියමිත දිනයකින් නොගෙවුවහොත්, එවිට සාමාන්‍යයෙන් අදාළ වන අනුපාතයට වඩා ඉහළ අනුපාතයකින් පොලී/කොමිස් අයකර ගැනීමට බැංකුවට හිමිකමක් තිබේ. ණය මුදල මත කලින් කලට ගෙවිය යුතු සියලුම උපදෙස් අයකිරීම් සහ බදු, ඒවා ගෙවිය යුතු අවස්ථාවේදී මාගේ/අපගේ ගිණුමට හරකනු යුතුය.

v. ඉහත සඳහන් කරන ලද පොලී අනුපාතයක් සහ කොමිස් ගාස්තුවලට අමතරව, ණය මුදල සඳහා සහ සාමාන්‍ය බැංකු ව්‍යාපාරික කටයුතු අතතුරුදී සපයනු ලබන අනුයාත සේවාවන් සඳහා අදාළ වන බැංකු ගාස්තු ද මාගේ/අපගේ ගිණුමට හර කරනු ඇත.

vi. ඉහත 4 (iii) සහ 4 (iv) වෙන්හිටිල ක්‍රියාකාරීත්වයට යටත්ව, ඉහත කී ස්ථිර කිරීමේ ලිපියේ දක්වා ඇති මාසික වාරික මුදල්වලින් මා/අප විසින් ණය මුදල ආපසු ගෙවිය යුතුය. පළමු වන වාරිකය සහ/හෝ පොලී ගෙවීම් එකී ස්ථිර කිරීමේ ලිපියේ සඳහන් කර ඇති දිනට සිදුකළ යුතු අතර, ඉන්පසුව ණය ආපසු ගෙවීම සෑම මාසම අනුරූප දිනයේදී සිදුකළ යුතුය. මාගේ/අපගේ තෝරාගැනීම් මත ආපසු ගෙවීමේ දිනය හේතුවෙන්, පළමු ආපසු ගෙවීම සිදුකරනු ලබන්නේ ණය ලබාදීමේ දිනයේ සිට එක් මාසයකට වඩා අඩු දිනයකදී නම්, බැංකුව විසින් එහි අතිමතය පරිදි, පොලිය පමණක් අයකළ හැකි බවට සහ ණය ලබාදෙන ලද දිනයේ සිට ණය ආපසු ගෙවීමේ පළමු දිනය දක්වා කාලපරිච්ඡේදය සඳහා මුල් මුදල ආපසු අය කරනන නොහැකි බවට මම/අපි එකඟ වෙමි/වෙමු.

vii. ස්ථිර කිරීමේ ලිපියේ සඳහන් කර ඇති දිනයේදී එකී වාරික/වාරික මත පොලී මුදල් සමග මාසික වාරික පොලිය/කොමිස් අනුපාතය සහ නැවත ගෙවීමේ කාලසීමාව මම/අපි සම්පූර්ණයෙන්ම තාරාගැනීම්/ගනිමු/වෙළෙඳපොළ තත්ත්වයට මත පදනම්ව අදාළ පොලී/කොමිස් අනුපාත, මාසික වාරික මුදල සහ නැවත ගෙවීමේ කාලසීමාව, බැංකුව විසින් එහි අතිමතය පරිදි, ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ හැකි බවට නිශ්චිතවම එකඟ වේ. මා/අප විසින් ණය මුදල මත ආපසු ගෙවීමේ වාරික හෝ මුල් මුදල සහ/හෝ පොලිය/කොමිස් නියමිත දිනයකින් නොගෙවුවහොත්, එවිට සාමාන්‍යයෙන් අදාළ වන අනුපාතයට වඩා ඉහළ අනුපාතයකින් පොලී/කොමිස් අයකර ගැනීමට බැංකුවට හිමිකමක් තිබේ. ණය මුදල මත කලින් කලට ගෙවිය යුතු සියලුම උපදෙස් අයකිරීම් සහ බදු, ඒවා ගෙවිය යුතු අවස්ථාවේදී මාගේ/අපගේ ගිණුමට හරකනු යුතුය.

viii. බැංකුව විසින් මට/අපට කිසියම් හෝ වෙනත් ණයක්/ණය සහ/හෝ ණය පහසුකමක්/පහසුකම් ලබාදී ඇත්නම් හෝ ලබාදෙන්නේ නම් සහ කිසියම් හෝ ණයක්/ණය සහ/හෝ ණය පහසුකමක්/පහසුකම් මත ගෙවිය යුතු මුල් මුදල හෝ පොලිය ආපසු ගෙවීම පැහැර හැරියහොත්, එවිට, සහාය වශයෙන්ම පැහැර හැරීමක් සිදුකර නොතිබුණ ද, අනුමත කරන ලද ණය මුදල ආපසු ගෙවීම පැහැර හැර ඇති ලෙසට සලකනු ලැබිය යුතුය.

ix. මට/අපට නොතිබී නොමැතිව, මාගේ/අපගේ සියලු හෝ ඕනෑම වෙනත් ජංගම, ඉතිරි කිරීම් හෝ තැන්පතු (වාරික හෝ මේ ඉල්ලා සිටි වට ගෙවන) ගිණුම් සමග, ඉහත ණය ගිණුම් සම්බන්ධ කිරීමට සහ බැංකුව සමග මාගේ/අපගේ

